

Pali: 373 Indeclinable Particles

373 අව්‍යය ၃၇၃ အටුය

This file was compiled from a comparative reading of the following sources:

- Buddhadatta's Concise Pali-English dictionary, www.Metta.lk e-text.
- *Abhidhānappadīpikā*, Moggallāna & Waskaduwe Subhuti, 5th ed., 1938.
- *Bālāvatāro*, Dhammakitti/Vācissara, Vidyābhusana & Puṇṇānanda, 1916.

Compiled by: Eisel Mazard; Vientiane, Lao P.D.R., 2005

Special Thanks to: Ka'onohi Kai, Jim Anderson & Dr. Ole Pind.

The present file is the "2006 Edition", with formatting changes due to display problems on Windows computers, and some minor revisions.

**Note: compound consonants are sometimes listed in incorrect alphabetical order, due to technical limitations (send complaints to: Apple Computer Inc.).*

1. අ ආ Negative or prohibitive [prefix]
2. අකතතනා අකතත්තා Because one has not done.
3. අභ්‍යන්තො අභ්‍යන්තො In the presence of.
4. අධිං අධිං (Particle:) Oh. (Noun:) a constituent part; a limb; a quality.
5. අඤ්ඤ අඤ්ඤ Today.
6. අඤ්ඤෙහි අඤ්ඤෙහි This day; this night.
7. අඤ්ඤෙහි අඤ්ඤෙහි Surely; at any rate; on the other hand.
8. අනන්තමා අනන්තමා For one's own sake
9. අත්ථො අත්ථො (Particle:) Here. (Noun:) welfare; gain; wealth; need; want; use; meaning; destruction.
10. අත්ථං අත්ථං Disappearance, Reproach.
11. අත්ථි අත්ථි Exists; to be.
12. අත්ථු අත්ථු Be it so (indicating regret). (Imperative of "to be")
13. අත්ථු අත්ථු Here.
14. අති අති Exceedingly. Within, abundance, excessiveness, sacrifice, transgression, past, praise, hard.
15. අතිච්චා අතිච්චා Late in the day.
16. අතිස්සගභව අතිස්සගභව Very early.

17. අතිස්සගභව අතිස්සගභව Very early.
18. අතිරිච්ච අතිරිච්ච Excessively; very much
19. අතිච්ච අතිච්ච Very much
20. අතිච්ච අතිච්ච Very much
21. අතො අතො Hence; therefore
22. අථ අථ After that; then; and also.
23. අථ ච ච අථ ච ච And yet.
24. අථච අථච Or.
25. අථථො අථථො Then; and also.
26. අභ්‍යන්තො අභ්‍යන්තො Certainly, as long as, how far, so far.
27. අධි අධි Exceeding, chief, reading, determination, arrival, ascertainment, above, subjection, difference.
28. අධිතො අධිතො Now.
29. අධො අධො Below.
30. අධො අධො Under; below.
31. අනන්තමා අනන්තමා At least.
32. අනන්තො අනන්තො Between.
33. අනන්තමා අනන්තමා Between.
34. අන්තො අන්තො Inside; within; inner.
35. අනිච්චතො අනිච්චතො As impermanent.
36. අනු අනු After, exceeding, alike, regularly, similar, mean, by, under, following, salutary, quarter, sign, succession, characteristic mark, parts
37. අත්ථො අත්ථො It is well, if.
38. අත්ථො චාම අත්ථො චාම It is well, if.
39. අභි අභි And; although, even; and then.
40. අභි ච අභි ච But; further.
41. අභි ච ච අභි ච ච And yet; still.
42. අභි චු අභි චු And what...? And how...? (A particle used in an interrogative sense)
43. අභිචාම අභිචාම If (we) may.

44. අපිඤ්ඤා අපිඤ්ඤා So much so.
45. අභි අභි In the presence of, Excellent, above, fit, prosperous, offering, exceeding, family, false, sign.
46. අභිකම්බණං අභිකම්බණං Repeatedly
47. අභිණ්ණං අභිණ්ණං Repeatedly
48. අභිතො අභිතො Round about.
49. අභිතො අභිතො Vicinity, presence, on both sides, etc.
50. අභේතො අභේතො nt. hello! hey! (a particle employed to draw attention).
51. අභි අභි With; near.
52. අභිභූ අභිභූ In such and such a place; in the distant future
53. අභව්වා අභව්වා False. (Found in cpds. such as ayathābhāva = unreality)
54. අභර අභරෙ He! hollo! I say!
55. අභු අභු Enough! have done with! stop!
56. අභි අභි Separation, understanding, down, uncertainty, pure, a little, disrespect, space, pervaded, loss, speaking, knowledge, theft.
57. අභිඤ්ඤා අභිඤ්ඤා Truly
58. අභිකම්බණං අභිකම්බණං Repeatedly
59. අභිඤ්ඤා අභිඤ්ඤා nt. tears. A particle used in emphatic sense. (rd. plu. Potential:) may be.
60. අභි අභි Day. (Followed by an other word in cpds. it takes the form aho, as in ahoratta)
61. අභිතො අභිතො Alas! (Expressing surprise)
62. අභිතො අභිතො Exclamation of surprise or consternation
63. අභි අභි In the presence of, vicinity, beginning, embracing, approaching, limit, upwards, desire, bond, limit.
64. අභි අභි Yes (expressing assent)
65. අභි අභි Yes.
66. අභිතො අභිතො Away from; far off.
67. අභිතො අභිතො Beginning with; referring to; about.
68. අභිතො අභිතො Distant

69. අභි අභි Manifestly; openly; before one's eyes
70. අභිභූ අභිභූ (Vocative), friend; brother. (A form of polite address among monks)
71. අභිභූ අභිභූ (Also writ: අභි අභිභූ) Come on; look here (Order, command)
72. අභි අභි Thus
73. අභි අභි Thus. (used to point out something just mentioned or about to be mentioned, and to show that a sentence is finished). Very often its former i is elided and ti only is remaining.
74. අභිතො අභිතො Thus I have heard
75. අභිතො අභිතො From here; from now; hence
76. අභිතො අභිතො Hence-forth
77. අභිතො අභිතො Now
78. අභි අභි Here
79. අභි අභි Like; as
80. අභි අභි Here.
81. අභි අභි Little
82. අභි අභි Above, separation, one's own gain, satisfied, abundance, coming to being, faultless, powerful, public, clever, noble, saying, strength, Nibbāna.
83. අභි අභි Highly
84. අභි අභි or
85. අභි අභි Above
86. අභි අභි or
87. අභි අභි Vicinity, offering, similarity, accusing, birth, excess, without, abundance, priority, stopping-understanding, height, fasting
88. අභි අභි compared with
89. අභි අභි above; on; upon; upper; overhead
90. අභි අභි in both ways or sides; twofold
91. අභි අභි Together on one side
92. අභි අභි Some

93. එතරඹි තොරු Now
94. එතනාවනා ඉට්ටොංවා Until (so far; to that extent; by this much.)
95. එතෙනා ඉට්ටො From this; here; out of here
96. එතඹි ඉට්ටො Here; until
97. එවි ටො (Emphatic particle:) Only
98. එවිං ටො thus; in this way; (in reply:) yes.
99. එවිං ටි ටො පි By itself.
100. එවිටෙවිං ටො මොටො Exactly; just in the same way
101. එවිටෙවි ටො මොටො Just so
102. ඔතයිකො ඔට්ටොයිකො Yes (expressing assent)
103. ඔරො ඔට්ටො under; within; below; on this side.
104. කො ටො (Particle:) What thing? (or: Noun:) Water, top, head, happiness
105. කඹි කඹි An indefinite interrogative particle expressing doubt. (Often it is followed by some other particle such as nu, nukho)
106. කඹි කොට්ටො Where?
107. කඹි කොට්ටො Somewhere
108. කඹි කොට්ටො interr. particle: how many.
109. කඹි කොට්ටො How?
110. කඹි කොට්ටො How?
111. කඹි කොට්ටො Scarcely, with difficulty
112. කඹි කොට්ටො Whenever
113. කඹි කොට්ටො Sometimes
114. කඹි කොට්ටො Seldom; at times
115. කඹි කොට්ටො Seldom; at times
116. කඹි කොට්ටො Why
117. කඹි කොට්ටො Where?
118. කඹි කොට්ටො where?
119. කඹි කොට්ටො somewhere; in some places

120. කොට්ටො ටො Even if; certainly, indeed (granted that, although); according to one's wish or desire; as one pleases; willingly; as you please; please.
121. කො ටො What; or; how; contempt
122. කො ටො කොට්ටො an interrogative particle
123. කො කොට්ටො why not; rather
124. කො කොට්ටො කොට්ටො whatever; however much; but
125. කො කොට්ටො කොට්ටො Little (or: something, anything)
126. කො කොට්ටො කොට්ටො something
127. කො කොට්ටො කොට්ටො Until (or: how far? in what respect?)
128. කො කොට්ටො කොට්ටො whether
129. කො කොට්ටො කොට්ටො far less
130. කො කොට්ටො කොට්ටො for what purpose?
131. කො කොට්ටො කොට්ටො Exceedingly
132. කො කොට්ටො කොට්ටො Or
133. කො කොට්ටො කොට්ටො really; truly; (refers to a report by hear-say).
134. කො කොට්ටො කොට්ටො how much? how long?
135. කො කොට්ටො කොට්ටො how long?
136. කො කොට්ටො කොට්ටො A reproach (or: badly)
137. කො කොට්ටො කොට්ටො Whence? From what place? Where from?
138. කො කොට්ටො කොට්ටො Where
139. කො කොට්ටො කොට්ටො Where
140. කො කොට්ටො කොට්ටො sometimes; at any time
141. කො කොට්ටො කොට්ටො sometimes; at any time
142. කො කොට්ටො කොට්ටො where?
143. කො කොට්ටො කොට්ටො Where
144. කො කොට්ටො කොට්ටො Where
145. කො කොට්ටො කොට්ටො Why?
146. කො කොට්ටො කොට්ටො some one.
147. කො කොට්ටො කොට්ටො some one; whoever

148. ဝဉ္စ ခလှု indeed; surely
149. ဝေဝါ ခေါ် indeed; really; surely; (an enclitic particle of affirmative and emphasis)
150. ဝါ ဝ copulative or disjunctive particle and; then; now.
151. ဝါစာ ဝန် a particle used to express a portion of a whole
152. ဝါစာ ဝန် a particle used to express a portion of a whole
153. ဝါရံ ခေယံ Now.
154. ဝါ ဝိ an indefinite interrogative particle
155. ဝါရံ ဝိရံ (for) a long time
156. ဝါရံ ဝါရံ ဝိရံ (for) a long time
157. ဝါရံ ဝါရံ ဝိရံ Long since
158. ဝါရံ ဝါရံ ဝိရံ (for) a long time
159. ဝါရံ ဝါရံ ဝိရံ (for) a long time
160. ဝါ ဝေ conditional particle: if.
161. ဝါစာ ဝါစာ Surely; undoubtedly. (or: Perhaps, Sometimes) (or: Certainly, as long as, how far, so far.)
162. ဝါ ဝေ a particle used to address a slave woman or a woman of low grade.
163. ဝါစာ ဝါစာ an affirmative particle truly; surely; if it is so.
164. ဝါစာ ဝါစာ accurately
165. ဝါစာ ဝါစာ from there; from that; thence; therefore; thereupon
166. ဝါစာ ဝါစာ ဝါစာ thenceforth; since; then
167. ဝါစာ ဝါစာ ဝါစာ beyond that
168. ဝါစာ ဝါစာ As, so.
169. ဝါစာ ဝါစာ even so; but
170. ဝါစာ ဝါစာ (or: ဝါစာ ဝါစာ) Likewise; similarly. As, so.
171. ဝါစာ ဝါစာ for that purpose. (tam + attham)
172. ဝါစာ ဝါစာ Then
173. ဝါစာ ဝါစာ Then
174. ဝါစာ ဝါစာ therefore

175. ဝါစာ ဝါစာ There
176. ဝါစာ ဝါစာ There
177. ဝါစာ ဝါစာ As far as; until; as many as; so much; so long
178. ဝါစာ ဝါစာ Until.
179. ဝါစာ ဝါစာ at that moment; instantly
180. ဝါစာ ဝါစာ at that moment; instantly
181. ဝါစာ ဝါစာ instantly
182. ဝါစာ ဝါစာ Crookedly (or: across; transversely)
183. ဝါစာ ဝါစာ across; beyond; outside (or: covering; crookedly)
184. ဝါစာ ဝါစာ however; but; yet; now; then.
185. ဝါစာ ဝါစာ In silence; silently.
186. ဝါစာ ဝါစာ on account of it; because of it; "therefore"
187. ဝါစာ ဝါစာ if it is so
188. ဝါစာ ဝါစာ Joyfully (or: past participle of passati: seen; found; understood)
189. ဝါစာ ဝါစာ By day
190. ဝါစာ ဝါစာ Baseness, a little, deformed. Unlucky: void of, scarcity, with difficulty, unpleasant.
191. ဝါစာ ဝါစာ Distant
192. ဝါစာ ဝါစာ By night
193. ဝါစာ ဝါစာ Fie! Shame! Woe! (Reproach; Afflicting, disgrace)
194. ဝါစာ ဝါစာ regularly; constantly.
195. ဝါစာ ဝါစာ (negative particle), no; not
196. ဝါစာ ဝါစာ ဝါစာ indeed not
197. ဝါစာ ဝါစာ ဝါစာ never
198. ဝါစာ ဝါစာ ဝါစာ nowhere.
199. ဝါစာ ဝါစာ Question (How?), (particle of affirmation:) "is it not?", order, soothing, a vocative particle
200. ဝါစာ ဝါစာ be my adoration to. ("Hail ... !")
201. ဝါစာ ဝါစာ new

202. නහ နဟ surely not
203. ဘိ နဟိ Surely not
204. ဘာသာ နာနာ different; differently (or: except, Variety, forsaking)
205. ဘာမ နာမ (adj., in cpds.) having the name of. (noun:) name; the immaterial factors such as consciousness, perception.
206. ဘာမတော နာမတော by name
207. ဘာလံ နာလံ not enough; unsuitable. (na + alam)
208. ဘိ နိ Entire destruction, calamity excessive, Nivana, crowd, house, command, comparison, inferior or becoming less, favour, departing, transgression, perception, conclusion, going out, below, determined, near, binding, conversant, interior, opposing, coming into being, separating, prohibition
209. ဘိဗိဝံ နိဗ္ဗံ Constantly; always; perpetually.
210. ဘိ နိ Removing; obstructing; covering
211. ဘိလံ နိဗ္ဗံ Little (or: low; humble; inferior)
212. ဤ နု an affirmative indefinite particle, frequently combined with interrogative pronouns
213. ဤစ နုနု indeed; surely; certainly
214. ဝေ နော negative and adversative particle
215. ဝ ဝ Prefix, expressive of Origination, excess, birth, descent, repletion, command, glory, joy, gifts, offerings, excellence or greatness, peace, perception, devotion, affection, praise; going, purity, injury, manner internal, separation, members, direction, hope, situation
216. ဝေဇ ဝေဇ Morning (lit. "early")
217. ဝေဇဝါ ဝေဇဝါ too early; not to be said of
218. ဝေဇဝါ ဝေဇဝါ from behind; behind. (or: West of)
219. ဝေဇဝါ ဝေဇဝါ afterwards
220. ဝေဇဝါ ဝေဇဝါ by five or in five ways
221. ဝေဇဝါ ဝေဇဝါ beginning with; henceforth; from the time of.
222. ဝေဇဝါ ဝေဇဝါ beforehand.
223. ဝေဇဝါ ဝေဇဝါ on account of; because of; concerning

224. ဝေဇဝါ ဝေဇဝါ Giving back again, hindrance, inverted order, taking, stopping, like, situation, before, going
225. ဝေဇဝါ ဝေဇဝါ (also writ: ဝေဇဝါ ဝေဇဝါ) Yes (expressing assent); (or:) fit; proper; suitable; befitting
226. ဝေဇဝါ ဝေဇဝါ (Adversative and interrogative particle) and; yet; but; out the contrary; and now; more over.
227. ဝေဇဝါ ဝေဇဝါ beginning from; since; subsequently.
228. ဝေဇဝါ ဝေဇဝါ Absent (in one's absence)
229. ဝေဇဝါ ဝေဇဝါ The day after to-morrow
230. ဝေဇဝါ ဝေဇဝါ Decreasing, defeat, going, exceeding, reverse, heroic valour, touching
231. ဝေဇဝါ ဝေဇဝါ Around; exceeding; alike; regularly; similar; mean; by; under; following; salutary; quarter; sign; succession; characteristic mark; parts.
232. ဝေဇဝါ ဝေဇဝါ distinguished or understood
233. ဝေဇဝါ ဝေဇဝါ beyond; further; above; upward; more than
234. ဝေဇဝါ ဝေဇဝါ Forcibly (or: having used force)
235. ဝေဇဝါ ဝေဇဝါ Apparent; manifestly; in front; visible; manifest; (or:) Publicity (?), coming to existence
236. ဝေဇဝါ ဝေဇဝါ in the morning
237. ဝေဇဝါ ဝေဇဝါ right early
238. ဝေဇဝါ ဝေဇဝါ Abundant
239. ဝေဇဝါ ဝေဇဝါ beyond; across; over
240. ဝေဇဝါ ဝေဇဝါ (the enclitic form of ဝေဇဝါ / ဝေဇဝါ) also; and also; even so; but; however; probably; perhaps
241. ဝေဇဝါ ဝေဇဝါ separated; individual; far and wide; separately
242. ဝေဇဝါ ဝေဇဝါ again
243. ဝေဇဝါ ဝေဇဝါ again and again
244. ဝေဇဝါ ဝေဇဝါ the east
245. ဝေဇဝါ ဝေဇဝါ in front of; before
246. ဝေဇဝါ ဝေဇဝါ Formerly; in the past; (or:) connected narrative, long, past, near, future
247. ဝေဇဝါ ဝေဇဝါ Before; formerly; earlier (or:) in the presence of

248. ဝေဇီဝိ ပေဇ္ဇိ In future (or: "after death"?)
249. ဝိဇ္ဇိဝိ ဗလဝံ Exceedingly
250. ဝိစိ ဗဟိ Outer; external; outside
251. ဝိစိန္တိ ဗဟိန္ဒာ Outside; outer
252. ဝါစိဝိ ဗဟိရံ Out
253. ဝါစိဝိ ဗဟိရာ Out
254. စက္ခေ ဘဏေ A term often used for addressing inferiors
255. စိက္ခေ ဘိယျေ Exceedingly; more; in a higher degree; repeatedly
256. စိက္ခေဏေ ဘိယျေသော Exceedingly; more; in a higher degree; repeatedly
257. စိက္ခေဏေ ဝိဇ္ဇာယံ ဘိယျေသော မတ္တာယံ Still more
258. ဝေ ဘော (A familiar term of address:) My dear; friend
259. ဝိဇ္ဇေဇ္ဇေ မညေ methinks; I imagine
260. ဝိစိ ဗဟိ nearly; well-nigh; almost; somewhat
261. ဝါ မာ a prohibitive particle. do not. the moon.
262. ဝိစိ မိစ္ဆာ untruth; falsehood; false; wrongly; wrong
263. ဝိစိ မိတ္တိ alternate; alternately; secretly
264. ဝိစိ မိတ္တိ Mutual, private
265. ဝိစိ မုတ္တံ foolish; bewildered.
266. ဝိစိ မုတ္တံ မုတ္တံ gratis; for nothing
267. ဝိစိ မုတ္တံ မုတ္တံ falsehood; lie.
268. ဝိစိ မုတ္တံ (or: ဝိစိ မုဟု?) Repeatedly
269. ဝိစိ ဝံ Therefore (or:) which; whatever thing. (or:) because of.
270. ဝိစိ ဝံ ဝိစိ Whatever
271. ဝိစိ ဝံ ဝိစိ hortative particle used in addressing a superior person.
272. ဝိစိ ဝံ ဝိစိ In which place? Wherever; where
273. ဝိစိ ဝံ ဝိစိ In which place? Wherever; where
274. ဝိစိ ဝံ ဝိစိ from where; whence; since; because; on account of which
275. ဝိစိ ဝံ ဝိစိ Just so

276. ဝိစိ ဝံ ဝိစိ just as (yathā + iva)
277. ဝိစိ ဝံ ဝိစိ As, so; like; in relation to; according to; in whatever way; just as.
278. ဝိစိ ဝံ ဝိစိ in what way
279. ဝိစိ ဝံ ဝိစိ Just so.
280. ဝိစိ ဝံ ဝိစိ As, so
281. ဝိစိ ဝံ ဝိစိ As, so
282. ဝိစိ ဝံ ဝိစိ As, so
283. ဝိစိ ဝံ ဝိစိ As, so
284. ဝိစိ ဝံ ဝိစိ When; whenever
285. ဝိစိ ဝံ ဝိစိ if; however
286. ဝိစိ ဝံ ဝိစိ which is this; that is; namely (yam + idam)
287. ဝိစိ ဝံ ဝိစိ Where? In which place?
288. ဝိစိ ဝံ ဝိစိ Until (or: up to; as far as; so far that)
289. ဝိစိ ဝံ ဝိစိ as long as
290. ဝိစိ ဝံ ဝိစိ Until (or: up to; as far as; so far that)
291. ဝိစိ ဝံ ဝိစိ as far as; in comparison with
292. ဝိစိ ဝံ ဝိစိ only for
293. ဝိစိ ဝံ ဝိစိ Therefore
294. ဝိစိ ဝံ ဝိစိ (emphatic particle), even; just; also
295. ဝိစိ ဝံ ဝိစိ By night
296. ဝိစိ ဝံ ဝိစိ secretly; in secret; a lonely place
297. ဝိစိ ဝံ ဝိစိ Except
298. ဝိစိ ဝံ ဝိစိ Oh
299. ဝိစိ ဝံ ဝိစိ possible; allowable; may be obtained
300. ဝိစိ ဝံ ဝိစိ Yes; (or:) light; quick; a short vowel
301. ဝိစိ ဝံ ဝိစိ surely; certainly; indeed; alas. a religious duty or observance.
302. ဝိစိ ဝံ ဝိစိ Verily, expressing tenderness, laughter, weariness, a vocative particle, admiration (surely; certainly; indeed; alas)

- 303. **වා** **ටි** (particle of disjunction) or; either- or.
- 304. **වා** **භන** **ටි** **පන** or else
- 305. **වා** **භසා** **ටි** **පා** owing to; by dint of; on account of
- 306. **වි** **ඊ** Diverse, excessive, non-existence, entire-prosperity, expiration, Separation, contention, coming to being, saying, mean, afar, absent, folly, unsteady, chief, skilful, fatigue, together
- 307. **වි** **නා** **ටි** **නා** without; except
- 308. **වි** **ය** **ටි** **ය** a particle of comparison: like; as.
- 309. **වි** **ච්චි** **ටි** **ච්ච** aloof from; separating oneself from
- 310. **වෙ** **ටෙ** particle of affirmation indeed; truly; surely.
- 311. **සං** **ධං** Combination, briefly, round about, exceeding, well, entirely, with: few, in the presence of, union, screen, origin, offerings, repeatedly; joyfully; by itself.
- 312. **සකකා** **ධා** **ට්ඨා** it is possible
- 313. **සකකි** **ධා** **ට්ඨා** face to face; before one's eyes.
- 314. **සකිං** **ධා** **ට්ඨා** Once
- 315. **සකි** **ඳෙ** **ට්ඨ** **ධා** **ට්ඨ** only more
- 316. **සච්ඡ** **ධා** **ට්ඨ** In the presence of
- 317. **සචෙ** **ධා** **ට්ඨ** if
- 318. **සඤ්ඤ** **ධා** **ට්ඨ** instantly; speedily; at the same moment
- 319. **සඤ්ඤ** **ධා** **ට්ඨ** with intention; purposely; discriminating
- 320. **සඤ්ඤ** **ධා** **ට්ඨ** Agreeably
- 321. **සඤ්ඤ** **ධා** **ට්ඨ** with; together
- 322. **සද** **ධා** **ට්ඨ** Always
- 323. **සනං** **ධා** **ට්ඨ** (or: **සනා** **ධා** **ට්ඨ**?) Always
- 324. **සනිකං** **ධා** **ට්ඨ** Slowly
- 325. **සඤ්ඤ** **ධා** **ට්ඨ** instantly
- 326. **සඤ්ඤ** **ධා** **ට්ඨ** Everywhere
- 327. **සඤ්ඤ** **ධා** **ට්ඨ** Everywhere
- 328. **සඤ්ඤ** **ධා** **ට්ඨ** from every side; in every respect
- 329. **සඤ්ඤ** **ධා** **ට්ඨ** In every way

- 330. **සඤ්ඤ** **ධා** **ට්ඨ** Always; ever.
- 331. **සඤ්ඤ** **ධා** **ට්ඨ** Everywhere
- 332. **සඤ්ඤ** **ධා** **ට්ඨ** behind all
- 333. **සමං** **ධා** **ට්ඨ** With (or: evenly; equally)
- 334. **සමනනන** **ධා** **ට්ඨ** All around, entirely.
- 335. **සමනන** **ධා** **ට්ඨ** All around, entirely.
- 336. **සමනන** **ධා** **ට්ඨ** just now
- 337. **සමනන** **ධා** **ට්ඨ** properly; in completeness
- 338. **සමන** **ධා** **ට්ඨ** A term of praise (properly; rightly; thoroughly)
- 339. **සමන** **ධා** **ට්ඨ** Manifestly; (or:) in front; face to face
- 340. **සම** **ධා** **ට්ඨ** self; by oneself
- 341. **සම** **ධා** **ට්ඨ** conjunctive particle: with; together; accompanied by. enduring.
- 342. **සමන** **ධා** **ට්ඨ** Suddenly
- 343. **සමන** **ධා** **ට්ඨ** Tomorrow
- 344. **සමන** **ධා** **ට්ඨ** hail; welcome
- 345. **සමන** **ධා** **ට්ඨ** (ind.), yes; alright. (adj.) good; virtuous; profitable. (adv.), well; thoroughly.
- 346. **සමන** **ධා** **ට්ඨ** By itself
- 347. **සමන** **ධා** **ට්ඨ** Half, reproach
- 348. **සමන** **ධා** **ට්ඨ** Evening
- 349. **සමන** **ධා** **ට්ඨ** good; well
- 350. **සමන** **ධා** **ට්ඨ** Well, easy, unchanged, much, beautiful, prosperous
- 351. **සමන** **ධා** **ට්ඨ** well
- 352. **සමන** **ධා** **ට්ඨ** pleonastic particle.
- 353. **සමන** **ධා** **ට්ඨ** Prosperity
- 354. **සමන** **ධා** **ට්ඨ** Tomorrow
- 355. **සමන** **ධා** **ට්ඨ** just as
- 356. **සමන** **ධා** **ට්ඨ** As, so; just as.
- 357. **සමන** **ධා** **ට්ඨ** as follows

- 358. ဝေဇာယော သေယျော it is better
- 359. ဝေဇာယော သောတ္ထိံ well-being; safety; blessing.
- 360. စ ဟ Pleonastic particle ("Expletive")
- 361. စတု ဟန္တု an exhortative emphatic particle. well then; now; come along.
- 362. စတေဗာ ဟန္တော a particle used in addressing equals
- 363. စတေ ဟရေ a particle used in addressing inferiors
- 364. စတေ ဟလံ Enough; why should
- 365. စတေ ဟဝေ Surely; indeed
- 366. စာ ဟာ Alas!
- 367. စိ ဟိ Because; indeed
- 368. စိယော ဟိယော Yesterday
- 369. ဣဝံ ဟုရံ in the other world; in another existence.
- 370. ဣဝံဣဝံ ဟုရာဟုရံ From one place to another
- 371. ဧ ဟေ (a vocative particle) hey; eh; here; my dear.
- 372. ဧဝံ ဟေဋ္ဌာ below; down; underneath.
- 373. ဧတုဇော ဟေတုသော According to the causes